

State Ministry of Education Reforms, Promotion of Open Universities and Distance Learning

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය

G.C.E. ORDINARY LEVEL - Rehearsal Question Paper

අ.පො.ස. සා/පෙළ - පෙරහුරු ප්‍රශ්න පත්‍රය

(BUSINESS & ACCOUNTING STUDIES)

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය

(QUESTION PAPER) - II

ප්‍රශ්න පත්‍රය - II



අනුග්‍රහය :



අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය - II

අ.පො.ස.(සා/පෙළ) - ආදර්ශ ප්‍රශ්න පත්‍රය

11 ශ්‍රේණිය

කාලය පැය 2 යි

අමතර කියවීම් කාලය මි. 10

• සැලකිය යුතුයි.

- අමතර කියවීම් කාලය ප්‍රශ්න පත්‍රය කියවා ප්‍රශ්න තෝරා ගැනීමටත්, පිළිතුරු ලිවීමේ දී ප්‍රමුඛත්වය දෙන ප්‍රශ්න සංවිධානය කරගැනීමටත් යොදන්න.
- පළමු වන ප්‍රශ්නය ඇතුළුව I කොටසෙන් ප්‍රශ්න දෙකක් ද, II කොටසෙන් ප්‍රශ්න දෙකක් ද, බැගින් තෝරා ගෙන ප්‍රශ්න 5 කට පමණක් පිළිතුරු සපයන්න.

01. පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් අංක (1) සිට (4) දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

දයාන්, හෝටල පාඨමාලාවක් තුළින් ආහාරපාන පිළියෙල කිරීම පිළිබඳ ඉගෙන ගෙන ඇති අතර, ඉන් පසුව සංචාරක හෝටලයක වසර 3 ක් සේවය කර ඇත. නගරයේ නව බස් නැවතුම්පොළ ඉදි කිරීමත් සමග ඒ අසල ආපන ශාලාවක් ආරම්භ කිරීමේ අදහස ඔහුට ඇති විය.

ඔහුට අයත් රු. 500,000 වටිනා ගොඩනැගිල්ල ද, රු. 300,000 මුදලක් ද යොදා 2020/01/01 දින “රසගුණ” හෝටලය ආරම්භ කරන ලදී. ඔහුගේ සහායට ආපනශාලා සේවකයන් දෙදෙනෙකු බඳවා ගෙන ඇත.

ජනවාරි 3 දින ව්‍යාපාරය සඳහා රු. 200,000 ක බැංකු ණයක් මහජන බැංකුවෙන් ලබා ගත් අතර චිර ලී බඩු වෙළඳසැලෙන් රු. 100,000 ක ලී බඩු උපකරණ ණයට ගන්නා ලදී. රු. 500,000 ක් වටිනා ආහාර පිළියෙල කිරීමට අවශ්‍ය උපාංග මිලට ගන්නා ලදී.

ජනවාරි මාසය තුළදී රු. 90,000 ක ආහාර ද්‍රව්‍ය මිලට ගත් අතර එම මාසය තුළදී ආහාර සැපයීමෙන් රු. 200 000 ක ආදායමක් ලබා තිබිණි. මිලදී ගත් සියලු ආහාර ද්‍රව්‍ය ජනවාරි 31 දින විකිණී අවසන් වී ඇත.

රු. 10,000 ක වැටුප් ද, ජල බිල රු. 1,000 ක් ද, ප්‍රවාහන වියදම රු. 1,500 ද, මාසය තුළදී ගෙවා ඇත.

ව්‍යාපාර කටයුතු පහසු කර ගැනීම සඳහා ගිණුමක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර ජනවාරි 31 දින වන විටරු. 3,000 ක විදුලි ගාස්තු ගෙවා නැත.

I. අ. රසගුණ හෝටලය නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදන වල ස්වභාවය අනුව කුමන ව්‍යාපාර වර්ගයකට අයත්වේද?

ආ. මෙම ව්‍යාපාරයේ දැකිය හැකි ශක්තියක් හා ව්‍යාපාර අවස්ථාවක් ලියා දක්වන්න.

II. අ. මෙම ව්‍යාපාරය අයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගය කුමක්ද?

ආ. මෙම ව්‍යාපාරය ලියාපදිංචි කල යුතුද, හේතු දක්වන්න.

III. අ. අරමුණ අනුව වර්ග කිරීමේදී මෙම ව්‍යාපාරය කුමන වර්ගයකට අයත්වේද?

ආ. මෙම ව්‍යාපාරයේ දැකිය හැකි කළමනාකරණ ක්‍රියාවලියේ සංවිධානකරණ කාර්යයට අයත් කටයුත්තක් ලියා දක්වන්න.

IV. අ. මෙම ව්‍යාපාර විසින් ඇරඹිය යුත්තේ කුමන වර්ගයේ ගිණුමක්ද,

ආ. එම ගිණුමක් පවත්වාගෙන යාමෙන් ව්‍යාපාරයට ලැබෙන ප්‍රයෝජන 2ක් ලියන්න.

V. 2020/01/01 දිනට මෙම ව්‍යාපාරයේ මූල්‍ය ගිණුම්කරන සමීකරණය ලියන්න.

VI. මෙම ව්‍යාපාරයේ ආරම්භක ප්‍රාග්ධනය කොපමනද?

VII. මෙම සිද්ධියට අදාල ගනුදෙනු සටහන් කිරීමට යොදා ගන්නා මූලාශ්‍ර ලේඛන (මූල්‍ය ලියවිලි) 2 ක් හා මූල්‍ය සටහන් පොත් 2 ක් ලියන්න.

- VIII. රු. 3,000 ගෙවිය යුතු විදුලි ගාස්තුව පොත් වල සටහන් කිරීමට අදාළ ජ'නල් සටහන් දක්වන්න.
- IX. අ. මෙම ව්‍යාපාරයේ 2020/01/31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දැක්විය හැකි ජංගම නොවන වගකීමක් සටහන් කරන්න.
- ආ. මෙම ව්‍යාපාරයේ සිදු වී ඇති වත්කම් වැඩිවීම හා වගකීම් වැඩිවීමකට අදාළ ගනුදෙනුවක් ලියා දක්වන්න.
- X. මෙම ව්‍යාපාරයේ 2020/01/31 දිනෙන් අවසන් මාසයේ මෙහෙයුම් ප්‍රතිපලය කොපමනදැයි ගණනය කරන්න.

I කොටස - ව්‍යාපාර අධ්‍යයනය ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න

02.

- I. අ. ව්‍යාපාරයක් යන්නෙහි අදහස දක්වන්න.
- ආ. ලාභ අපේක්ෂිත ව්‍යාපාර වල පොදුවේ දැකිය හැකි අරමුණු දෙකක් ලියන්න.
- II. පහත දැක්වෙන ප්‍රකාශ සත්‍ය ද, අසත්‍ය ද යන්න දක්වන්න.
- අ. අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර වුවමනා ලෙස හඳුන්වයි.
- ආ. ආහාර, ඇඳුම්, අධ්‍යාපනය මූලික මිනිස් අවශ්‍යතාවයන් වේ.
- ඉ. නිෂ්පාදන සාධක භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසාය ලෙස වර්ග කළ හැකිය.
- ඊ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිහිටුවා ඇත්තේ අසාධාරණ වෙළඳ පිළිවෙත් වලින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහාය.
- III. නාමලි මෝස්තර නිර්මාණය හා ඇඳුම් මැසීමේ පාඨමාලාවක් සාර්ථකව නිම කිරීමෙන් පසුව දියණියගේද සහාය ඇතිව මහන යන්ත්‍ර 10 ක් යොදා ගනිමින් ඇඳුම් මැසීමේ ව්‍යාපාරයකට තම නිවසේ කොටසක ආරම්භ කරන ලදී.
- අ. නාමලිගේ ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන් 2 ක් සඳහන් කරන්න.
- ආ. එම පාර්ශවයන් නාමලිගේ ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් දැක්වීමට හේතුව බැගින් ලියන්න.
- IV. විමල් ජනප්‍රිය පාසලක් අසල පාසල් ලිපි ද්‍රව්‍ය අලෙවිසැලක් පවත්වාගෙන යයි. දෛනිකව විශාල සිසුන් ප්‍රමාණයක් අවශ්‍ය ලිපි ලේඛණ ලබා ගැනීමට ඔහුගේ වෙළඳසැලට පැමිණෙයි. මෑතකදී ඔහුගේ වෙළඳසැලට ආසන්නයේ තවත් පොත්සැලක් ආරම්භ කරන ලදී. විමල්ගේ ව්‍යාපාරයේ.
- අ. අවස්ථාවක් ලියා දක්වන්න.
- ආ. තර්ජනයක් ලියා දක්වන්න.

03.

- I. අ. වෙක්පත් සම්බන්ධ ගනුදෙනු වලදී අණ ලදු යන පාර්ශවය හඳුන්වන්න.
- ආ. බැංකු ප්‍රකාශය යනු කෙටියෙන් හඳුන්වන්න.
- II. පහත දැක්වෙන ප්‍රකාශ නිවැරදි නම් (✓) ලකුණ ද වැරදි නම් (×) ලකුණ ද සටහන් කරන්න.
- අ. කේවල ස්වාමි ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමෙන් නීතිමය සුද්ගලභාවයක් ලැබේ.
- ආ. රක්ෂණ ආවරණය ලබා දෙන පාර්ශවය රක්ෂිතයා වේ.
- ඉ. අභ්‍යන්තර සන්නිවේදනයේදී පනිවිඩය යවන්නා හා ලබන්නා අතර දුර අවම වේ.
- ඊ. ප්‍රසිද්ධ රූපලාවන්‍ය ආයතනයකට මනමාලියන් හැඩගැන්වීම සඳහා විශේෂිත මල් වර්ගයක් ආනයනය කර ගැනීම සඳහා ප්‍රවාහන මාධ්‍යයක් ලෙස ගුවන් යානා යොදා ගැනීම සුදුසුවේ.

III. විදේශ රටක සිට පැමිණි මිතුරුන් තිදෙනෙකු නවීන තාක්ෂණය අනුව නිශ්පාදිත මෝටර් රථ සඳහා අවශ්‍ය අමතර කොටස් හා එම වාහන සඳහා සේවා සැපයීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කර ගෙන සිටින අතර මොවුන් තිදෙනා මෙම ව්‍යාපාරය තුළ වඩාත් ක්‍රමානුකූල ගිණුම් පද්ධතියක්ද පවත්වාගෙන යාමට අදහස් කරයි. එමෙන්ම මෙම ව්‍යාපාර සංවිධානය නිත්‍යානුකූල රාමුවක් තුළ ඇරඹීම වඩාත් සුදුසු යැයි ඔවුන්ගේ අදහසයි.

අ. ඉහත මිතුරුන් තිදෙනා සඳහා ඔබ යෝජනා කරන ව්‍යාපාර සංවිධාන වර්ගය කුමක්ද?

ආ. ඉහත (අ) යටතේ දැකුණු ව්‍යාපාර සංවිධාන වර්ගයේ ඇති වාසියක් හා අවාසියක් ලියන්න.

IV. විදුලි උපකරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යන සුදුන් ඔහුගේ ව්‍යාපාරය සඳහා ගිනි රක්ෂණ ඔප්පුවක් ලබාගෙන ඇත. නොසිතූ පරිදි සිදු වූ විදුලි කාන්දුවකින් ගොඩනැගිල්ලේ කොටසක් සහ විදුලි උපකරණ සෑහෙන ප්‍රමාණයක් ගින්නෙන් හානියට පත් විය. සුදුන් එම සිද්ධිය දුරකථන මාර්ගයෙන් රක්ෂණ සමාගම වෙත දැනුම් දුන් අතර රක්ෂණ සමාගම පැමිණෙන බවට ඔහුට දැනුම් දෙන ලදී. මොහුගේ ගිනි රක්ෂණ ඔප්පුවේ වටිනාකම රු. 2 000,000 කි. සිදුවූ හානියේ අලාභය රු. 1,000,000 කට තක්සේරු කර ඇත.

අ. මොහුට ලැබෙන රක්ෂණ වන්දිය කොපමණද, ඊට බලපෑ රක්ෂණ මූලධර්මය කුමක්ද,

ආ. ඉහත සිද්ධියට අදාළ සන්නිවේදන ක්‍රියාවලිය ගැලීම් සටහනක් ආදාරයෙන් දක්වන්න.

04.

I. අ. කළමනාකරණ ක්‍රියාවලිය තුළ අන්තර්ගත “සැලසුම්කරණය” යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

ආ. “අලෙවිකරණය” යන්න කෙටියෙන් හඳුන්වන්න.

II. පහත ප්‍රකාශ සත්‍ය ද, අසත්‍ය ද යන්න සටහන් කරන්න.

අ. ගැනුම්කරු හා විකුණුම්කරු හමුවන හෝ සම්භන්ධ වන ඕනෑම ආකාරයක් වෙළඳපොළක් ලෙස හඳුන්වයි.

ආ. “අලෙවිකරණ මිශ්‍රය” විචල්‍යයන් පහකින් සමන්විත වන අතර එය 5PS ලෙස හඳුන්වයි.

ඉ. මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටුකිරීම සඳහා වෙළඳපොළට ඉදිරිපත් කරන ඕනෑම දෙයක් නිෂ්පාදනයක් වේ.

ඊ. භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන මුදල් සඳහා පූර්ණ රාජ්‍ය ආරක්ෂාව හිමිවේ.

III. මලින් මිලදී ගත් සංවර්ධන ලොතරුයිපතක් වෙනුවෙන් ඔහුට රු. 50,000 ක න්‍යාග මුදලක් හිමි විය. ඔහු මෙම මුදල ඵලදායී ආයෝජනයක යෙදීමට තීරණය කරන ලදී.

අ. මලින් ආයෝජන මාර්ගයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු දෙකක් නම් කරන්න.

ආ. මලින් මෙම මුදල ආයෝජනය කළ හැකි ඵලදායී ආයෝජන මාර්ග 2 ක් නම් කරන්න.

IV. වික්‍රම ස්වයං රැකියාවක් ලෙස සිමෙන්තිගල් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යයි. මෙහිදී තමන් නිෂ්පාදනය කරන සිමෙන්තිගල් තමා විසින්ම බෙදා හැරීමේ කටයුතු පවත්වාගෙන යයි.

අ. වික්‍රම විසින් සකස් කරන සිමෙන්තිගල් අයත් වන්නේ අලෙවිකරණ මිශ්‍රයේ කුමන විචල්‍ය යටතටද?

ආ. වික්‍රම සිමෙන්තිගල් බෙදා හරින ක්‍රමය හඳුන්වන්නේ කුමන නමකින්ද?

II කොටස - ගිණුම්කරණය (ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න)

05.

- I. අ. ව්‍යාපාරයක වගකීමක් යනු කුමක්ද,
ආ. වගකීම් ගිණුම් වලට අදාළ ද්විත්ව සටහන් මූලධර්මය ලියා දක්වන්න.
- II. පහත සඳහන් ගනුදෙනු සඳහා ද්විත්ව සටහන් ලියන්න.
අ. ණය හිමි කුමාර්ට රු. 5,000 ක් වෙක් පතකින් ගෙවීම.
ආ. විකුම් තම ව්‍යාපාරයේ රු. 4,000 ක භාන්ඩ තොග පෞද්ගලික ප්‍රයෝජනයට ගෙනයාම.
- III. පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය අලවිකරණ ප්‍රසන්නගේ ව්‍යාපාරය 2020 අගෝස්තු 31 දිනට අවසන් මාසයේ සිදුවූ ගනුදෙනු කිහිපයක් පහත දැක්වේ.
රු. 80,000 ක බැංකු ණය ලබා ගැනීම.
රු. 30,000 ක පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය ව්‍යාපාරයට ගැනීම.
තම ප්‍රයෝජනය සඳහා රු. 1,000 ක ද්‍රව්‍ය ලබා ගැනීම.
රු. 20,000 ක් පිරිවැය වූ ද්‍රව්‍ය රු. 40,000 කට විකිනීම.
ණය හිමියාට රු. 2,000 ක් ගෙවීම
අමතර වශයෙන්
එක් එක් ගනුදෙනුව ගිණුම්කරණ සමීකරණයට බලපාන ආකාරය පහත සඳහන් ආකෘතිය යටතේ දැක්වීම

අ

වත්කම් (රු.) =				හිමිකම් (රු.) +	වගකීම් (රු.)	
ගනුදෙනුව	උපකරණ	තොගය	මුදල		බැංකුණය	ණය හිමියෝ
8/1 ශේෂය	100,000	60,000	90,000	200,000	-	-

ආ. 2020/08/31 දිනට ව්‍යාපාරයේ ජංගම වගකීම් හා ජංගම වත්කම් වල එකතුවන් දක්වන්න.

IV. නෙත්සරගේ ව්‍යාපාරයේ සුලු මුදල් සම්බන්ධව තොරතුරු පහත දැක්වේ.

2020/06/01 සුළු මුදල් ශේෂය රු. 200
සුළු මුදල් අග්‍රිමය වටිනාකම රු. 2,500
2020/06/02 ලිපි ද්‍රව්‍ය රු. 500
2020/06/08 ගමන් ගාස්තු රු. 200
2020/06/20 සංග්‍රහ ගාස්තු රු. 100
2020/06/22 බස් ගාස්තු රු. 250
2020/06/25 සේනකට වැටුප් අත්තිකාරම් ගෙවීම රු. 600
2020/06/27 බීම බෝතල් සඳහා රු. 350
2020/06/28 ලිපි ද්‍රව්‍ය රු. 400

අවශ්‍ය වන්නේ

- අ. ගමන් ගාස්තු, ලිපිද්‍රව්‍ය, සංග්‍රහ වියදම් ශීර්ෂ සමග තීරු සහිත සුළු මුදල් පොත පිළියෙල කිරීම.
ආ. ලෙජරයට පිටපත් කිරීම

06. I. අ. බැංකු අයිරාව යනු කුමක්ද?

ආ. ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය හා බැංකු ප්‍රකාශනයේ ශේෂය වෙනස්විය හැකි ආකාර දෙකක් ලියන්න.

II. “රසහර” කේන් නිශ්පාදන ආයතනයේ මසකට අදාළ තොරතුරු පහත දැක්වේ.

රු.

අමු ද්‍රව්‍ය	80,000
වැටුප්	30,000
කඩ කාමර කුලිය	10,000
වෙනත් ද්‍රව්‍ය	2,000
විදුලිය හා වෙනත්	5,000
විදුලි උදුන	24,000

අතිරේක තොරතුරු

ජංගම නොවන වත්කම් 10% ලෙස ක්ෂය කිරීම

කේන් කිලෝ 400 ක් නිශ්පාදනය කරයි. කිලෝ 1 ක් රු. 410 බැගින් අලෙවි කරයි.

අවශ්‍ය වන්නේ,

අ. ප්‍රාථමික පිරිවැය

ආ. කේන් කිලෝ 1 ක් විකිනීමේ ලාභය ගණනය කරන්න.

III. 2020 ජුනි මාසය සඳහා පිළියෙල කළ ගැනුම් ජ'නලය හා විකුණුම් ජ'නලය පහත දැක්වේ.

ගැනුම් ජ'නලය

දිනය	ඉ/අ	සැපයුම්කරු	මුළු වටිනාකම	ලෙ/පි
6/10	104	මීනා	5,000	
6/18	200	වීනා	9,000	
			14,000	

විකුණුම් ජ'නලය

දිනය	ඉ/අ	ගැනුම්කරු	මුළු වටිනාකම	ලෙ/පි
6/8	401	ඕලු	20,000	
6/12	402	නෙලුම්	5,000	
			25,000	

අවශ්‍ය වන්නේ,

අ. ඉහත ගැනුම් ජ'නලය හා විකුණුම් ජ'නලය ජුනි 30 දිනට සම්පූර්ණ කිරීම.

ආ. ගැනුම් ජ'නලය හා විකුණුම් ජ'නලය ලෙජරයට පිටපත් කිරීම.

IV. දයාල්ගේ ව්‍යාපාරයේ 2020/04/30 දිනෙන් අවසන් මාසය සඳහා ලද බැංකු ප්‍රකාශයෙන් උපුටා ගත් තොරතුරු පහත දැක්වේ.

2020/04/01 දිනය බැර ශේෂය රු. 9,000

තැම්පත් කිරීම්

2020/04/03 මුදල් රු. 10,000

2020/04/07 චෙක්පත් (856871) රු. 19,000

2020/04/19 සාප්පු ප්‍රේෂණ රු. 17,000

අඩු කිරීම්

2020/04/05 විදුලිය (චෙක්පත් අංක 105676) රු. 3,000

2020/04/10 විමල්(චෙක්පත් අංක 105677) රු. 12,000

2020/04/30 බැංකු ගාස්තු රු. 2,000

අවශ්‍ය වන්නේ

අ. 2020 අප්‍රේල් මාසයේ බැංකු ප්‍රකාශය පිළියෙල කිරීම.

ආ. ඉහත තොරතුරු වලින් ව්‍යාපාරයේ බැංකු ගිණුම සංශෝධනය සඳහා යොදා ගන්නා අයිතමයන් නම් කිරීම.

07. I. අ. බොල් ණය යනු කුමක්ද,

ආ. ලාභ අරමුණු කර නොගත් සංවිධාන වල ලැබීම් හා ගෙවීම් ගිණුමක්, ආදායම් වියදම් ගිණුමක් අතර වෙනස්කමක් දක්වන්න.

II. සිතුවිලි පාඨක සමාජයේ සාමාජික සංඛ්‍යාව 100 කි. අක් අයකුගෙන් සාමාජික වාර්ෂික ගාස්තුව රු. 500 කි. සිතුවිලි පාඨක සමාජයේ ලැබීම් හා ගෙවීම් ගිණුම පහත දැක්වේ.

ලැබීම් හා ගෙවීම් ගිණුම

2020/05/01 ශේෂය	2,000	දුරකථන	1,500
ලද සාමාජික මුදල්	40,000	ගොඩනැගිලි කුලී	1,500
සගරා විකිනීමෙන්	6,000	මුද්‍රණ වියදම්	2,000
		ලිපිද්‍රව්‍ය	500
		ශේෂය ප/ගෙ	42,000
	48,000		48,000

පහත තොරතුරු පාඨක සමාජයට අදාළය

1. ගොඩනැගිලි කුලිය රු. 500ක් ගෙවිය යුතුයි.
2. පාඨක සමාජය සතුව රු. 30,000 ක උපකරණ ඇති අතර එය වාර්ෂිකව සරල මාර්ග ක්‍රමයට 5% ක්ෂය කළ යුතුය
3. ඉදිරියට ගෙවා ඇති මුද්‍රණ ගාස්තු රු. 500 කි.

අවශ්‍ය වන්නේ

සිතුවිලි පාඨක සමාජයේ ආදායම් ප්‍රකාශය පිළියෙල කරන්න.

III. මේනක වෙළඳ ව්‍යාපාරයේ 2019/12/31 දිනට ශේෂ පිරික්සුම පහත දැක්වේ.

	හර (රු.)	බැර (රු.)
ප්‍රාග්ධනය		250,000
වැන්රථ	300,000	
වැන්රථ ක්ෂය වෙන්කිරීම් (2019/01/01)		60,000
තොගය (2019/01/01)	40,000	
10% බැංකු ණය		60,000
විකුණුම්		120,000
ගැණුම්	80,000	
වේතන	10,000	
රක්ෂණ හා වරිපනම්	12,000	
ලද වට්ටම්		1,000
දුන් වට්ටම්	500	
ගෙනඒමේ කුලී	1,000	
ණය පොලී	3,000	
බොල් ණය	500	
මුදල් ශේෂය	44,000	
	491,000	491,000

අමතර තොරතුරු

1. 2019/12/31 දිනට තොගය රු. 35,000.
2. වෑන්රථ ක්ෂය 10% බැගින් සරල මාර්ග ක්‍රමයට අඩු කළ යුතුය.
3. ඉදිරියට ගෙවූ රක්ෂණ වියදම් රු. 2,000 කි.

අවශ්‍ය වන්නේ,

අ. 2019/12/13 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ අලාභ ප්‍රකාශය.

ආ. 2019/12/31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය.